



8 ජේනිය

පුරවැසි අධ්‍යාපනය

කාලය : පැය 1

4 වන ඒකකය සඳහා

I කොටස

- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 - තිවැරදි පිළිතුරු තෝර යටින් ඉරක් අදින්න.
- (1) මිනිසාට මූහුණ පැමුව සිදුව ඇති ස්වභාවික විපත් යටතට ගැනෙන කරුණත් වන්නේ,
- 1) රිය අතතුරු හා ජ්විත හානි
 - 2) කොට්ඨාස වසංගතය
 - 3) ගංවතුර හා නියගය
 - 4) බේංග උච්චර
- (2) ආපදා ඇතිවිම සම්පූර්ණයෙන් වැළැක්විය නොහැකිය. එහෙන් ආපදා මගින් ඇතිවිය හැකි හානි අවම කරගත හැකිය. මෙම ක්‍රියාවලිය
- 1) ආපදා අවම කිරීම ලෙස හඳුන්වයි.
 - 2) ආපදා වලට මූහුණ දීම ලෙස හඳුන්වයි.
 - 3) ආපදා කළමනාකරණය ලෙස හඳුන්වයි.
 - 4) ආපදා වැළැක්වීම ලෙස හඳුන්වයි.
- (3) රටක් සතු වටිනාම සම්පත වන්නේ,
- 1) ජල සම්පත
 - 2) මානව සම්පත
 - 3) වන සම්පත
 - 4) පැහැදිලි සම්පත
- (4) තිරසාර සංවර්ධනය සම්බන්ධව පුරවැසි යුතුකමක් ලෙස සැලකිය හැක්කේ,
- 1) සම්පත් අධිපරිහෝජනයෙන් වැළැක්වීම.
 - 2) හානේඩ හා සේවා නිෂ්පාදනය දිරිගැන්වීම.
 - 3) පරිසර පිතකාමී විකල්ප බලයක්ති පිළිබඳ අවධානය නොකිරීම.
 - 4) සම්පත් අසීමිතව පරිහෝජනය
- (5) පාරිසරික ගැටුපු ඇතිවිම කෙරෙහි බලපාන මූලික හේතුව
- 1) සම්පත් අසීමිතව පරිහෝජනය.
 - 2) පාරිසර නීති ප්‍රමාණවත් නොවීම.
 - 3) පාරිසරය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්ප නොමැතිවීම.
 - 4) පාරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම.
- හිස්තැන් වලට ගැළපෙන පිළිතුරු තෝර ලියන්න.
- (6) මාරුග අනතුරු වළක්වා ගැනීමේ ද මාරුග නීති නිසි පරිදි අනුගමනය කිරීම
වගකීමකි. (රියදුරන්ගේ, රජයේ, පොලිසියේ)
- (7) සම්පත් අරභරිස්සම් කිරීම සඳහා කෙරෙන දායකත්වයකි.
(සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, තිරසාර සංවර්ධනය)

(8) පාලීවිය අභ්‍යන්තරයේ හොතික ක්‍රියාවලීන් හේතු කොට ගෙන සිදුවන ස්වභාවික විපතක් වනුයේ ය. (සුළු සුළං, එල්නිනෝ, සුනාමි)

(9) පරිසර හිතකාමී වාහනයකි. (යතුරු පැදිය, පාපැදිය, ත්‍රිවිලරය)

(10) ගැමියන් අතර “මහලේබී” නම් ව්‍යවහාර කරන රෝගය නම්, (පිළිකා, වකුගත් රෝග, බරවා)

- පහත සඳහන් ප්‍රකාශ හරිනම (✓) ලකුණ ද වැරදි නම් (✗) ලකුණද වරහන් තුළ යොදන්න.

(11) වගුරු බිම ගොඩකිරීම ගැවතුර තර්ජනයට පිළියමකි. ()

(12) තාක්ෂණික විද්‍යුත් මෙවලම් අවහාවිතය නිසා සංස්කෘතිය පිරිහේ. ()

(13) පරිසර හිතකාමී භාණ්ඩ භා සේවා පරිහරණය කිරීම වැදගත් ය. ()

(14) වාහන පැදිවීමේදී සෙසු වාහන භා පදිකයින් කෙරෙහි සැලකිලිමත් නොවීය යුතුය. ()

(15) රිය අනතුරුවලින් 85% කම මිනිස් ක්‍රියාකාරකම නිසා සිදුවන අනතුරුය. ()

- කෙරී පිළිතුරු සපයන්න.

(16) ස්වභාවික විපත් 02 ක්,

.....

(17) නියගය නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල 02 ක්,

.....

(18) විවිධ අනතුරු වර්ග 02 ක්,

.....

(19) රියදුරන් අතින් සිදුවන වැරදි 02 ක්,

.....

(20) මිනිස් අවශ්‍යතා 02 ක්,

.....

(1 x 20 = 40)

II කොටස

• ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

- (1) වර්තමානයේ මූහුණ පැමුව සිදුවන අනතුරු හා විපත් ප්‍රධාන කොටස් 02 කට බෙදේ. ඒවා නම් කරන්න.
- (2) ස්වභාවික විපත් 03 ක් නම් කරන්න.
- (3) මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන විපත් 04 ක් ලියන්න.
- (4) හදිසි අනතුරු / ආපදා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 03 ක් නම් කරන්න.
- (5) අපද්‍රව්‍ය අවිධීමත් ලෙස බැහැර කිරීම නිසා සිදුවන විපත් 03 ක් නම් කරන්න.
- (6) ගංවතුර ඇතිවීම කෙරෙහි බලපාන මිනිස් ක්‍රියාකාරකම් 03 ක් ලියන්න.
- (7) රසායනික ද්‍රව්‍ය භාවිතයේ දී අනතුරු සිදුවිය හැකි ආකාර 03 ක් ලියන්න.
- (8) තිරසාර සංවර්ධන සඳහා රටක පුරවැසියන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු 03 ක් ලියන්න.
- (9) වගා කටයුතු වලදී අධික රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන රෝගයක් ද? අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීම නිසා ඇතිවන රෝග 02 ක් ලියන්න.
- (10) ස්වභාවික විපත් ප්‍රධාන හේතු 02 ක් නිසා සිදුවේ. ඒවා නම් කරන්න.
- (11) මාශය භාවිතයේ දී සැලකිලිමත්විය යුතු කරුණක් ලියන්න.
- (12) රසායනික ද්‍රව්‍ය ගිරිගත විය හැකි ක්‍රම 03 ක් ලියන්න.
- (13) අපට එදිනෙදා ජ්‍යෙෂ්ඨයේ දී වැදගත්වන මාර්ග සංයුළා 03 ක් ඇද නම් කරන්න.
- (14) වාහනයක් ධාවනය කිරීමට යාමේදී සොයා බැලිය යුතු තත්ත්වයන් 03 ක් ලියන්න.
- (15) පදිකයින් අතින් සිදුවන වැරදි 03 ක් ලියන්න.
- (16) අපද්‍රව්‍ය විධීමත් ලෙස බැහැර කරන ක්‍රම 03 ක් ලියන්න.
- (17) ආපදා කළමනාකරණය යන්නෙහි අදහස ලියන්න.
- (18) හදිසි අවස්ථාවකදී ඔබට සහය විය හැකි දුරකතන අංක 03 ක් ලියන්න.
- (19) ස්වභාවික විපත් අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග 03 ක් ලියන්න.
- (20) තියගයෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග 03 ක් ලියන්න.

(20 x 3 = 60)